

ප්‍රශ්නය : ස්වාමීන් වහන්ස, අපේ ධර්මය හා සංස්කෘතිය සමාජයේ යම් මට්ටමකදී මිශ්‍රවන බවක් පෙනෙනවා. ඔබ වහන්සේ ව්‍යෝගී පිළිබඳව යම් විශ්‍රාන්තික කළුත් ?

පිළිතුර : ඔබතුමා ඉදිරිපත් කළේ බොහෝම වැදගත් මාතකාවක්. ධර්මය හා සංස්කෘතිය යන මේ දෙක වෙනම හඳුනා ගන්නේ කෙසේද? මනුෂ්‍යයාගේ යහපත සඳහා ඉදිරියට ගෙන යන්නේ කෙසේද? යන්න අවධානයට ලක්විය යුතුයි. අපේ සංස්කෘතික අංග තිබෙනවා. වැඩිහිටියන්ට ගරු කිරීම, පිදිය යුත්තන් පිදීම, පූර්ණ ස්ථාන වලට ගරු කිරීම, පෙරහැර-පුදුපූජා පැවැත්වීම ආදිය සංස්කෘතියයි. බොහෝ දෙනෙක් මේ සංස්කෘතිය නගා සිටුවීමට ත්‍යා කරනවා. ඔවුන් සංස්කෘතියට කැමතියි. නමුත් ධර්මයට ව්‍යෝගී සංස්කෘතිය ලෙස සිතා කටයුතු කරනවා. මේ නිසා ධර්මයට ඇති අවධානය නැතිවී ගොස් සංස්කෘතිය පිළිබඳ කරා කරන පිරිසක් පමණුක් බිජ වෙනවා. නමුත් ව්‍යෝගී සංස්කෘතියට මනුෂ්‍යයෙකුගේ පීචිතය වෙනස් කිරීමට, අවබෝධයක් ඇති කිරීමට හැකියාවක් නැහැ. මනුෂ්‍යයෙකුගේ පීචිතයට කළුපනාව, මිනිසත් බව ඇති කරන්න එයට බැඟැ. ව්‍යෝගී සංස්කෘතිය ධර්මයට පමණුයි. සංස්කෘතිය බිජ වන්නේ ධර්මය තුළින්. ව්‍යෝගී වෙනත් සංස්කෘතිය විසින් ධර්මය පවතින්න අනුබල ලබා දෙනවා. නමුත් කාලයක් ගිය පසු ධර්මය නැති ව්‍යෝගී සංස්කෘතිය පමණුක් ඉතිරි වෙනවා. ඉන්පසු මිනිසුන් ව්‍යෝගී සංස්කෘතිය ධර්මය ලෙස පිළිගන්නවා. මේ හේතුවෙන් ධර්මය හා සංස්කෘතිය පටලවා නොගෙනීම වැදගත්. ව්‍යෝගී බුද්ධි දේශනාවක් තිබෙනවා. එය ආනි සුතුයයි.

වික්තරා කතාවකට අනුව “මිහිඹ” නමින් බෙරයක් තිබුණා. ව්‍යෝග පරම්පරාවෙන් පරම්පරාවට වාදනය කරමින් පැමිණෙනවා. සමහර අවස්ථාවලදී මේ බෙරය හිල් වෙනවා. ඉන්පසු ව්‍යෝගී සංස්කෘතිය පමණුක් ඉතිරි වෙනවා. නැවත වෙනත් ස්ථානයක හිලක් ඇති වෙනවා. නැවත ඇතුළුයක් යොදනවා. පරම්පරාවෙන් පරම් පරාවට ව්‍යෝගී ගොඩින් සමඟ බෙරය වයනවා. කාලයක් ගිය විට බෙරය නැති ව්‍යෝගී ඇතුළු ගොඩි තරිව කරන බව පෙනෙනවා. අවසානයේ බෙරයක් නැහැ. ධර්මයටන් මේ ආකාරයෙන් සිදු විය හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ධර්මයන් බෙරය වගෙයි. හඩ නැගෙන්නේ නැහැ. කාලයක් ගිය පසු ධර්මය කියා වෙනත් යමක් සිතනවා.

ප්‍රශ්නය : අද සමාජය තුළත් මේ ප්‍රශ්නය මතු වී තිබෙනවාද?

පිළිතුර : මේ ප්‍රශ්නය අද තදින්ම තිබෙනවා. මනුෂයන් සියලු දෙනාම උපතින් පාඨීන් කියා බුදු දහමේ උගන්වන්නේ නැහැ. මනුෂයන් සියලු දෙනා උපතින් පුණුස වන්තයි කියා උගන්වන්නේ නැහැ. බුදුරාජතාන් වහන්සේ මේ මනුෂය පිළිතය පිළිබඳ බලන විද්‍යාත්මක කේතුය අදටත් වලංගුයි. පොකුණු විවිධ මට්ටමේ වැඩුණු හා නොවැඩුණු නොලැමි මල් තිබෙනවා. ඒ ආකාරයම අදත් මනුෂය තුළ තිබෙනවා. ඒ නිසා අපි පොකුණු ගැන කරා කිරීමේ දී මේ පොකුණේ සිරින සියලුම තියෝජන ගැන අවබෝධයෙන් සිරිය යුතුයි. මනුෂය ප්‍රජාවත් මේ ආකාරයයි. මනුෂයන්ට ඒ ධර්මය හැඳුරුමේ හැකියාව තවමත් තිබෙනවා. බුද්ධිමත් අය ඒ ධර්මය ඉක්මනින් තේරුමේ ගන්නවා. නමුත් විවිධ සංස්කෘතික මතිමතාන්තර වලට අනුව ක්‍රියා කරන අය පිළිතයට සම්බන්ධ නැති අතරමදී ආරච්ඡලක් ලෙස මේ ධර්මය දෙස බලනවා. වතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට දැන්ම කළුපනා කරන්න විපා. ධර්මයෙහි හැසිරෙන්න දැන්ම කළුපනා කරන්න විපා. පැවැදි වීම තරෙනා පිරිසට සුදුසු දෙයක් නොවේයි යනුවෙන් ඔවුන් කළුපනා කරනවා. මේ කාසනය දියුණු කළ යුතුයෙයි හඳු නගා විලාප දුන් අය දැන් විය දියුණු කරන්න හඳුන විට වියට අවස්ථාව දෙන්නේ නැහැ. සංස්කෘතිය හා ධර්මය අතර වෙනස හඳුනා නොගැනීම මෙයට මුලික හේතුව බව පෙනී යනවා.

ප්‍රශ්නය : අද ජාත්‍යන්තර මට්ටමේ දී බුද්ධ ධර්මය පිළිබඳව විශාල පිළි ගැනීමක් තිබෙනවා. තොරතුරු තාක්ෂණ යුතුයේ දී ධර්ම හරහා ඉදිරියට යා හැකි බවට විශ්වාසයක් තිබෙනවා. දේශීය හෝ විදේශීය වශයෙන් යම් පරිවර්තනයක් කිරීමට මෙය නොදු අවස්ථාවක්. ඒ පරිවර්තනය ආරම්භ කළ යුත්තේ කොතැනීන්ද?

පිළිතුර : ලේඛකය සාමයට කැමතියි. පිළිතය අවුල් නැතිව සංවර්ධන තබා ගන්න ලේඛකය කැමතියි. මනුෂයන්ගේ බුද්ධියෙන් ලබා ගත හැකි උපරිම දේ ලබා ගන්න මනුෂයන් කැමතියි. නමුත් තවමත් ඔවුන්ට මුණා ගස්සි තිබෙන්නේ තාක්ෂණික ලේඛකය පමණයි. බුදුරජතාන් වහන්සේගේ ධර්මයෙන් මේ පිළිතයේ ඉදිරියට යා හැකි ආකාරය ඔවුන්ට මුණා ගැසුනානම් ඔවුන් විම මාර්ගයේ ගමන් කරනවා. ධර්මය පැතිරෙන තුමයේ තිබෙන අඩුපාඩු මෙයට බලපෑ හේතුවයි. බුදුරජතාන් වහන්සේගේ ධර්මයේ අඩුවක් නැහැ. ඒ ධර්මය නියම ආකාරයෙන් තෝරා බේරා ගන්න

මනුෂයන්ට පුරුවන් නම් සිනසම අහිගෝගයකට මූහුණ දී අධ්‍යාත්මිකව සංසිද්ධි, තමන්ගේ පිචිතය රැකගෙන මේ ලෝකයට මතා සේවාවක් කරන්න පුරුවන්.

මේ ලෝකය පිරෙන්න වස්තුව ලැබුණත් ප්‍රයුව නැතිනම් එලක් නැති බව හා ලෝකය පිරෙන්න තිබූ වස්තුව අහිමි වුවත්, ඔහු ප්‍රයුව අහිමි කරගෙන නැති නම් ඔහුට කිසිවක් අහිමි වී නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ප්‍රයුව බුදුරජාණන් වහන්සේගෙන් පිළුම් ලැබූ දෙයක්. සිනසම මනුෂයෙකුටමේ ප්‍රයුව උපදිවාගන්න පුරුවන්. ප්‍රයුවෙන් ලෝකයේ හොඳ-නරක, යහපත-අයහපත මනාකාට බෙදා වෙන් කර හොඳ දේ පමණක් ලබා ගෙන, ඒ හොඳ දේ තුළින් ගුද්ධ වන්තයෙකු වන ආකාරය පෙන්නුම් කර දෙනවා. ප්‍රයුවෙන් කරන්නේ මෙයයි. අද ලෝකය ප්‍රයුව සෞයනවා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ සෞයන ප්‍රයුව තිබෙනවා. නමුත් විය ලෝකයට දෙන්න අපි තවමත් සුදානම් නැහැ. සංස්කෘතිය වියට වඩා වටින බව අපි හිතනවා. නමුත් ලෝකය හොයන්නේ සංස්කෘතිය නොවේයි. ගෝකය සෞයන්නේ අභ්‍යන්තර වෙනසක් ඇති කරන දෙයක්. ඒ දෙය බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තවමත් පිවමානව තිබෙනවා.

ප්‍රශ්නය : තාක්ෂණ යුගයේ යම් ආත්මයක් තිබෙනවානම් විය ලබා ගත හැක්කේ ධර්මය තුළින් පමණයි. ඒ නිසා බවහිර ලෝකය ධර්මය ගෙන බොහෝ උනන්ද වෙනවා. අපි සංස්කෘතිය හා ධර්මය මිණු කරගෙන සිටින නිසා අපිට විය තවමත් තේරේම් ගැනීමට හැකියාවක් ලැබේ නැහැ. නමුත් ඔබවහන්සේ සඳහන් කරන ආකාරයෙන් යම් පරිවර්තනයක් සිදු වෙමින් පවතිනවා. නමුත් සමාජයක් වශයෙන් අපි මෙය ආරම්භ කළ යුත්තේ දුරටත් තුළින්ද? පාසලින්ද? නැතිනම් වියට ඉහළ මට්ටමකින්ද?

පිළිතර : සංම දෙයකටම මුල්තැන ලැබෙන්නේ ගෙදීන්. පිචිතය සම්බන්ධයෙන් තිරනා ගත ගත යුතු සම්පූර්ණ තැන, සාකච්ඡා මත්ත්විපය, දැහැම් පාසල, ගමිසහා මත්ත්විපය තිවස විය යුතුයි. සම්පූර්ණයෙන්ම දැනුම බෙදා හරින්නේ තිවසින්. මනුෂයාට සිතීමට ඇති හැකියාව අපට නැති කරන්න බැහැ. මනුෂයා සිතනවා. අපි අන්තර්ජාලයට ගිය විට මනුෂයාට මොන ආකාරයේ දේවල් ගෙන කළ්පනා වී තිබෙනවාද කිය අපට පෙනෙනවා. සමහර අවස්ථාවලදී මිනිස්සුන්ට පිස්සුද කිය සිතෙනවා. මේ ආකාරයෙන් බොහෝ සේ සිතන්න මිනිස්සුන්ට හැකියාව තිබෙනවා.

මේ සිතන දෙය තුළින් අපට නොදැකීම මිනිසුන්ට යම් කිසි මත වාදයක් ඇතුළු වෙනවා. මෙලොව ගෙන පමණක් සිතන්න. පරලොවක් අවශ්‍ය නැහැ. නැතිනම් ජිවත්ව සිටින තුරු කාඩ් සිටින්න. මේ ආකාරයේ නොයෙක් මතවාද ඇති වෙනවා. මත්‍යාංශායාට හිතන්නට ඇති හැකියාව නිසා ඔහු මේ මතවාද වල පැටවෙනවා. මෙසේ පැටවෙන මතවාද ඔහුට තතිව ලිහා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඒ මතවාද විසඳාගන්නා කුමය දන්නේ නැතිනම් විය ලිහා ගන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් ඒ වැනියි. අපේ බොහෝ බොඳ්ද ජනතාව තුළ බුදුරජන් වහන්සේගේ ධර්මය පිළිබඳ නිරවුල් දැනීමක් නැහැ. මේ නිසා පැහැදිලි මත වාදයක් ද නැහැ. පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ නිසා ස්ත්‍රීර පැහැදිලිමක් ද නැහැ. මේ නිසා හැම දෙයකම පැටවෙනවා. මේ මත වාද ලෝකය පුරා සංසරණය වෙනවා. ව්‍යුත් වික් වික් කන්ඩායම් නොයෙක් ආගමික මතිමතාන්තර ඇති කර ගන්නවා. පසුව ඔවුන් මෙය මත වාදයක් ලෙස ඉදිරියට ගෙන යනවා. ඒ නිසා අපේ දැක්ම තුළින් අපි ගක්තිමත් විය යුතුයි. ව්‍යුත් අපිට මේ ලෝකය සමඟ බොහෝම සුහද්ව කරයුතු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පිණ්ඩාතය විඩින ස්වාමින්වහන්සේලා, පිණ්ඩ පාතයට වැඩිමට කලින් ලැබෙන විවේක කාලය තුළ අන්තර්මාත්‍ය ආගුමයකට, තාපසයන්ගේ තැනකට ගොස් ඔවුන් සමඟ කතා කරමින් සිටිනවා. ඔවුන් තුළ බයක් නැහැ. නමුත් වර්තමානයේ විකිනෙකාට බයයි. විකිනෙකා අරවුල් ඇති කර ගැනීමට සිතනවා. විකත් හිතේ තබා ගෙන තව විකක් ප්‍රකාශ කරනවා. මේ ආකාරයෙන් අවංකකම වෙනුවට, විවෘත කම ඇති වී තිබෙනවා. විවෘත කම වෙනුවට සැරගවුන බව ඇතිව තිබෙනවා. පුහුද්ද බව වෙනුවට අවබෝධ කර ගත නොහැකි කපටි බවක් තිබෙනවා. අද මෙය සමාජය තුළ පැතිර තිබෙන බව පෙනෙනවා.

ප්‍රශ්නය : විවෘත ආර්ථික කුමය හරහා ගෙදරවත් නොයෙක් ප්‍රශ්න මත්‍යාංශය තිබෙනවා. කාන්තා පක්ෂය රැකියා වලට යනවා. නැතිනම් මැදුපෙරදිග සේවය කරනවා. අද ගෙදර කියන සංස්කෘතිය විවිධ ආකාරයෙන් බිඳීලා. අපිට මේ නිසා නොයෙක් අභියෝග වලට මූහුණ දීමට සිදුව තිබෙනවා. අපි වියට විසඳුමක් සොයා ගන්නේ කෙසේද?

පිළිතුර : ප්‍රශ්න වලින් මැදිම සඳහා විවෘත ආර්ථිකය හෝ මැදුපෙරදිග යෙම නැවැත්වීම කළ නොහැකියි. මේ කිසිවක් අද නැවැත්වීමට හැකියාවක් නැහැ. විය

නැවැත්වීමට කටයුතු කරනවානම් විය ජනපීයත්වය සඳහා කරන පුහු අරගලයක් පමණුයි. මේ අතරින් සාරවත් දේ ලබා ගන්නේ කෙසේද කියා අපි බැලීය යුතුයි. හවසට ආකාර පාන ගෙන බුදුන් වැදු, පිරින් දේශනා කර අනුරූප ඔවුන්ගේ කටයුතු කරන ආකාරයේ පරීක්ෂණයක් සමඟ වෙවල් වල ඇති වී තිබෙනවා. ඒවා ඔවුන්ගේ නිවෙස් වල ඉතිහාසය තුළවත් නොතිබූ දේවල්. ඒ තුළින් කිකරු දරවන් බිජි වෙනවා. ඔවුන්ට දෙමාපියන්ගේ වටිනාකම දැනෙනවා. ඔවුන්ට මනුෂ්‍ය බුද්ධියේ වටිනාකම තේරෙනවා.

ඩුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා අසස්, කන, නාසය, දිව, කය, මනස යන මේ හය ජය ගත් උත්තමයන් වහන්සේලා. සාමාන්‍ය ලෝකයේ අය මේවා ජය ගන්නේ නැහැ. යම් දෙයක් දැක්කාද වියට ඔවුන්ගේ හිත ඇදී යනවා. ඇසු දෙයට හිත ඇදී යනවා. ඒනිසා නිකෙලෙස් වූ අය කෙරෙහි ගෝරවයක් අප තුළ තිබිය යුතුයි. නිවස තුළ ධර්මය පිළිබඳ කරා කරන පරීක්ෂණයක් තිබෙන විට සියලු දෙනා අවබෝධයෙන් යුතුව කරා කරනවා. කටයුතු කරනවා. එවිට ඒ පරීක්ෂණ තුළ සාමය, සුහදුන්වය ගොඩ නැගෙනවා. මේ පරීක්ෂණ තුළ ඕනෑම දෙයකින් පිරීමසින්න පුළුවන්. එහෙම නැති සාමාන්‍ය මනුෂ්‍යයාට බාහිර දේවල් කොතරම් ලබානත් තෘප්තිමත් වන්නේ නැහැ.

ප්‍රශ්නය : ධර්මය නිවැරදිව තේරුම් ගැනීම සඳහා තමන්ගේ මුලික අවශ්‍යතා, සම්පත් නිසි ආකාරයෙන් සපුරා ගත යුතු බව සමඟ ප්‍රකාශ කරනවා. මා විය පිළිගන්නේ නැහැ. නමුත් මේ තර්කය සමඟ ප්‍රකාශ කරනවා. මේ ගෙන ඔබවහන්සේගේ අදහස්?

පිළිතුර : ආර්ථිකව සියලු දෙනාම දියුණු විය යුතු බව ඩුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. නමුත් උන්වහන්සේ ආර්ථික සමාඛ්‍යය පිළිබඳ කරුණු දක්වන්නේ විය අනිත්‍ය දෙයක් මෙස හඳුන්වා දෙමින්. නමුත් සාමාන්‍ය ජනතාව මෙය අනිත්‍ය දෙයක් මෙස බලන්නේ නැහැ. ඔවුන් ආර්ථික සමාඛ්‍යය තුළින් සියල්ල ලබා ගත හැකි බව කළේපනා කරනවා. ආර්ථික සමාඛ්‍යය වෙත ගමන් කිරීමට සුදානම් වන අය ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ගොදුනවානම් ප්‍රශ්නයක් නැහැ. ඔවුන් විවිධ ගුප්ත කුම මගින් ජය ගැනීමට උත්සාහ කරනවා. අද වැරදේද තිබෙන්නේ මෙතැනයි.

මනුෂයන් වටින්නේ ඔහු අදින පලදින දෙයින් හෝ ඔහු ගමන් කර වාහනයෙන් හෝ ඔහුගේ තිබසේ ප්‍රමාණය අනුව හෝ නොවේයි. ඔහු වැදුගත් වන්නේ ඔහුගේ සිතුවීලි, වචන හා ත්‍රියාව අනුවයි. බූද්‍රජාණන් වහ්නසේගේ පැවිදු ග්‍රාවකයන්ට තිබුණේ සිවුරු තුනයි, පාත්තරයයි පමණයි. වෙන කිසිම දෙයක් නැහැ. නමුත් ඔවුන්ට වටිනාම දේ තිබුණා. ලෝකයේ තිබෙන ආර්ය ධනය සම්පූර්ණයෙන්ම ඔවුන්ට තිබුණා. ගිහි ග්‍රාවකයන් සඳහා ආර්ථික සමෘද්ධිය පිළිබඳව කතා කරනවා වගේම අධ්‍යාත්මික සමෘද්ධිය පිළිබඳවත් බූද්‍රජාණන් වහන්සේ කතා කළා. ආර්ථික සමෘද්ධිය මෙලොවදී අපි පරීහරණය කර ඉන්පසු පරම්පරාවට ලබා දී අපි යනවා. අපිට අධ්‍යාත්මික සමෘද්ධියත් අවශ්‍යයි. කුසැගින්නේ සිටි අයෙකුට ආකාර ලබා දී ධර්මය දේශනා කළ අවස්ථා තිබුණා. නමුත් වහි ආර්ථිය වෙනස්. ආර්ථික සමෘද්ධිය ලබා ගෙන පසුව අධ්‍යාත්මික සමෘද්ධිය ලබා ගෙ යුතු බව වහි අදහස නොවේයි. අපිට දැනට ඇති අනියෝගය විය නොවේයි. බටහිර ලෝකයේ නොනවතින වැඩපිළිවෙළ, පරීක්ෂණ ක්‍රමය, තිෂ්පාදන නිසා සමස්ථ ලෝකයම මෙයට නැඹුරු වෙනවා. මෙය මානසිකව හෝ භෞතිකව හෝ දුරා ගැනීමට ලෝකයේ අනෙක් රටවල් සුදානම් නැතිනම්, ඒ රටවල් අසරනා වෙනවා. ව්‍යුත ලෝකයේ සාර්ථක ජීවිත ගත කරන්නේ බටහිර ලෝකයේ අය කියා අපි සිතනවා. අපට වරුදින්නේ මෙතනයයි. ආර්ථික සමෘද්ධිය වගේම අධ්‍යාත්මික සමෘද්ධියත් මනුෂයන්ට අවශ්‍ය බවට අපි සාධාරණ මතයකට පැමිණිය යුතුයි.

ප්‍රශ්නය : අපිට මේ සඳහා ලෝකයේ වෙනත් බොඟ්ද රට වලින් ආදාශ ලබා ගැනීමට පුළුවන්ද?

පිළිතුර : මා තායිලන්තය බුරුමය වැනි රටවලට ගොස් තිබෙනවා. නමුත් ඒ රටවලත් ආදාශ දැක ගැනීමට නැහැ. බොහෝ රට වල මුළු ධර්ම කාරණ කතා කිරීමේදී ඒ පරීක්ෂණ දැන් වෙනස් වී තිබෙනවා. අද පොලුව තිබෙනවා. පරණ වනාන්තරය නැහැ. නමුත් බීජ තිබෙනවා. අපි මේ බීජ රෝපණය කළ හාත් නැවත වනාන්තරයත් ඇති කර ගන්න පුළුවන්.

ප්‍රශ්නය : සමාජයක් වශයෙන් මේ ආර්ථික ක්‍රමය සමග අපි ඉදිරියට යා යුතුයි. තායිලන්තය වික් ආකාරයකින් මේ සඳහා උනන්ද වෙනවා. නමුත් ධර්මයට වඩා සංස්කෘතික පැත්තට නැඹුරු වීමක් තිබෙනවා. මෙයට වෙනස් ආකාරයකින් ජපානය

ගමන් කරනවා. වීනය කොමිශනිස්ට් පැත්තට ගොස් යම් ආකාරයකින් අතරමංව සිරිනවා. අපේම කියා කුමයක් බිජි කරන්න අපිට අවස්ථාවක් තිබෙනවා. මෙය යම් ආකාරයකින් අපි ආරම්භ කර තිබෙන අතර ඉදිරියට ගෙන යෙම උච්චමනාවයි. විහෙමද?

පිළිතුර : මේ සඳහා මනුෂ්‍යයාගේ ගැටලු, අධ්‍යාත්මික භාවය, මනස් ක්‍රියාකාරීත්වය ආදිය මනුෂ්‍යයාට තේරේම් ගත හැකි ආකාරය සැලැස්වය යුතුය. සමහර අය කේන්ති යෑම, පළු ගැනීම, රෝෂණව වැනි දේ ගැටලු ආකාරයෙන් සලකන්නේ නැහැ. සිහිවිල්ලක් පැමිණි විට විය පසුපස යනවා මිසක් විය කොතැනින් අවසන් වෙයිද කියා සිතන්නේ නැහැ. ඔහුගේ පිවිතය තුළ තිබෙන ගැටලුව වියයි. තමන්ගේ පිවිත අරුබුදය තමන්ටම හඳුන්වා දෙන්න, තේරේම් ගත හැකි ආකාරයකින් සරල භාෂාවකින් ඔවුන් සමඟ කතා කළ යුතුයි. විය විසඳුම වශයෙන් නිවැරදි සිහියෙන් යුතුව තමන්ගේ පිවිතය දියුණු කර ගන්නේ කෙසේද කියා පෙන්වා දිය යුතුයි. එවිට මනුෂ්‍යයන් මීට වඩා බොහෝ දුර දිග බලා, කළුපනා කර කටයුතු කරයි. වර්තමානයේ මනුෂ්‍යයන් තුළ ආත්‍යත්වාක්‍රී වින්තනයක් තිබෙනවා. කුමක් හෝ කර තමන්ගේ සිතන දෙය බො ගැනීමට කියා කරනවා. මෙය මනුෂ්‍යයන්ගේ සාමාන්‍ය ගතියයි. මෙය වෙනස් නොවී පරිසරය තුළින් නිතරම ඇවිස්සෙමින් තිබෙනවා. නමුත් ධර්මයට අනුව පිවිතය හැඩ ගසා ගන්නා ආකාරය ඔහුට පෙන්වා දූන්න විට විය වෙනස් කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ප්‍රශ්නය : ස්වාමින් වහන්ස මෙහි පැති දෙකක් තිබෙනවා. ගිහි පැත්තෙන් අපි අවබෝධය ඇති කර ගත යුතුයි. අපි විවෘත විය යුතුයි. ඒ වගේම හික්ෂණ් වහන්සේලා තුළත් මේ සඳහා යම් පරිවර්තනයක් සිදු විය යුතුයි.

පිළිතුර : ස්වාමින්වහන්සේලාගේ පැත්තෙන්ද මේ සඳහා විශාල වෙනසක් සිදු විය යුතුයි. දැන් තිබෙන ස්වාමින් වහන්සේලාගේ රටාව, අධ්‍යාපන කුමය නිසා මනුෂ්‍ය වර්ගයාට තබා උන් වහන්සේලාවත් එමතුයි නැහැ. පැවත්මක් නැහැ. අනාගතය ගැන හිතන්න බැහැ. ඒ නිසා බුදුරාජාත්‍යන් වහන්සේගේ ප්‍රයුතාවට අපි පළ විය යුතුයි. ඒ ප්‍රයුතාව තුළින් අපි නිවැරදි විය යුතුයි. අපි නිවැරදි ඒ අනෙක් අයට නිවැරදි ඒමට කරඳු පෙන්වා දිය යුතුයි. පිවිත අවබෝධය බො නොගත් පිවිතය තුළ ප්‍රශ්න, අරුබුද, ආරවුල් රාජීයක් තිබෙනවා. ධර්මයේ සඳහන් වන ආකාරයට අන්තේ ජටා-

බති ජටා. සිතේ අහසන්තරව විවිධ ගැටලු තිබෙනවා. මෙය බාහිරවත් තිබෙනවා. මේ බාහිර අහසන්තර දෙක මිණු වුනහොත් අනිවාර්යයෙන්ම අර්ථුද ඇති වෙනවා.

ප්‍රශ්නය : මෙත ඉතිහාසය තුළ බෝද්ධයන් වගයෙන් අපේ ආත්ම විශ්වාසය බිඳී තිබෙනවා. අනෙක් ආගම් කෙරෙහි බයක් තිබෙනවා. විය සාධාරණ බයක් නොවෙයි. බෝද්ධ ධර්මය හරහා අපේ ආත්ම විශ්වාසය වැඩි විය යුතුයි. නමුත් සමාජය තුළ ඒ ප්‍රශ්නය තිබෙනවා. ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

පිළිතුර : අන්තර් පිරිස් සමාජයට ගෙනියන්නේ මතවාදයක්. සංස්කෘතියක් නොවෙයි. බෝද්ධ ජනතාව මේ සංස්කෘතික අංග රකිතින් සිටිනවා. ඔවුන්ගේ මතවාද හිස්. විවිධ අන්තර් මත වාද නිවැරදි හෝ වැරදි හෝ වේවා ජනතාව ඒ මත වාදයට ආකර්ෂනය වෙනවා. ඒ මතවාදය අපි වෙනත් ක්‍රම මගින් හෝ පලවා හැරිය යුතුයි. අපිට මතවාදයක් නැති නිසා විය සමඟ සුහද මතවාදයකට වින්න හැකියාවක් නැහැ. බෝද්ධ ජනතාව පැහැදිලිව බුද්ධ දේශනාව, සත්හාවය තුළ පිහිටා මේ පිවිතාවබේදය පිළිබඳ කටයුතු කළහොත් අපට බොහෝ දේ කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ප්‍රශ්නය : මේ පරිවර්තනය සඳහා කොපමතා කළේ ගත විය හැකිද?

පිළිතුර : විකිනෙකා තම තමන්ගේ භූවා දැක්වීම් කර ගන්නේ නැතිව සියලු දෙනාම පොදුවේ අත්වැල් බැඳුගෙන මේ ප්‍රශ්නය නිවැරදිව තේරේම් ගත යුතුයි. විය අපිට කළ හැකියි. නමුත් ශ්‍රී ලංකිය ජනතාව කළේපනා කිරීමේදී තම කුසලතා භාවිතා කරන්නේ නැහැ. සුළු සුළු දේවල් නිසා තමන්ගේ හැකියාවන් අනිම් කර ගන්නවා. මම බලන්නේ මේ මොහොත පිළිබඳ නොවෙයි. මා බලන්නේ හෝ පිළිබඳව. හෝ වන විට අපි සිටිය යුත්තේ කොතැනද කියා බැලිය යුතුයි. විවිධ මේ මොහොත නිවැරදි කර ගත හැකියි. ඒ නිසා අනාගතයේ යහපත් ලෝකයක් දැකීමට නම් වර්තමානය නිවැරදිව සකස් කර ගත යුතුයි. අපි නොපැමිණී අනාගතය පිළිබඳ සිහින මවම්න් වර්තමානය අතහරිනවානම් අපිට මේ ලෝකයට අවශ්‍ය යුතුකම ඉටු කරන්න බැහැ.

ප්‍රක්නය : “බණ කියන රටක්, බණ අහන රටක් යුද බිමක් වුනේ කෙසේද?” යන ප්‍රක්නය අහන ගිතයකුත් තිබෙනවා. ඒ අනුව අපේ නිදුසට පසු යුගය දෙස බැලුවේ අපේ රට ලේ ගතක් වෙතා තිබෙනවා. උතුර නැගෙනහිර පමණක් නොව, දකුණේ 1971 කැරුල්ල, 1989 කැරුල්ල ආදි වශයෙන් නොයෙක් සිදු වීම් ඇති වුනා. විසින් අපේ තරඟා සමාජය විනාශ වුනා. බෙංද්ධ රටක්, සමාජයක් වශයෙන් අපි මේ පිළිබඳව සිතිය යුත්තේ කුමක්ද?

පිළිතුර : වර්තමාන සමාජයේ තිබෙන්නේ සංස්කෘතික බෙංද්ධකම පමණයි. බටහිර සමාජය පිළිබඳ මට විතරම් දැනුමක් නැහැ. නමුත් මූලමනින්ම ඉවත් කළ යුතු දේ අපේ සමාජය තුළ තිබෙනවා. ආවේශිත බව ඉන් විකක්. තවත් පුද්ගලයෙක් තවත් අයෙකු හඳුනාගැනීමේදී විවෘත නැති කම දෙවන්නයි. අවංකව කතා කර ප්‍රශ්න විසඳා නොගැනීම තවත් කාරණාවක්. සියල්ල දෙස සැකයෙන් බැලීමත් තවත් වික් කාරණායක්. මේවා අපේ සමාජයෙන් ඉවත් කර ගත යුතු ආකාරය පිළිබඳ අපි විවෘතව කතා කළ යුතුයි. මේ ලේ ගෝගාවලට හේතුව මෙයයි. මා කම්ත් සඳහන් කළ සමාජය ප්‍රවත්ත්වත්වයට බොහෝම පහසුවෙන් ඇතුළුකර ගැනීමට හැකියි. ඉහත සඳහන් කාරණා නිසා ඉතා පහසුවෙන් ප්‍රවත්ත්වත්ව ඇති විය හැකියි. විසේ බිජි වු ප්‍රවත්ත්වත්වය සංසිද්ධාවෙම ඉතා අසිරැයි. ඒ නිසා සියල්ල පසෙකලා මේ පිළිබඳව අපි සම්භව කතා කළ යුතුයි. බාහිර හේතු නොබලා අහනත්තරව ඇති හේතු මොනවාද කියා හඳුනා ගත යුතුයි. ඉන්දියාවේ මේට වඩා බොහෝම සාම්කාම් වාතාවරණයක් තිබුණා. වාහනයක් තවත් වාහනයක් ඉස්සර කළ වි බහින්නේ නැහැ. නමුත් වර්තමාන ශ්‍රී ලංකාවේ විසේ නැහැ. අසහන වචන වලින් බහිනවා. ඒ අසහන වචන විකවර ඔහුට වින්නේ කෙසේද? සාමාන්‍ය වැදුගත් මනුෂ්‍යයෙක් අසහන වචන කතා කරන්නේ නැහැ. නමුත් විවෘත සිද්ධියක් වූ විට ඒ වැදුගත් කම් සියල්ල අවසානයි. සමාජය තුළ අහනත්තර වහයෙන් ලොකු කැලුණීමක් තිබෙනවා. මේ සමාජ ප්‍රශ්න අපි විසඳා නොගතහොත් ලේ වැගරීම් කිසි දිනෙක නවතින්නේ නැහැ.

ප්‍රක්නය : මේ කටයුතු සාර්ථකව කිරීමට අපි විවෘතව සාකච්ඡා කළ යුතුයි. විසේ සාකච්ඡා කිරීමේදී ද නොයෙක් පුද්ගලයන් විවිධ වේදනා විල්ල කරනවා. ඒ නිසා මේ පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීමට බයක් තිබෙනවා. අපි ඒ පසුඩීම සකස් කරගත යුත්තේ කෙසේද?

පිළිතුර : අපිට විය කරන්න පුළුවන්. දේශපාලන අධික්‍රිත කම් කියන්න තිය නිසා අපිට මේ ලේ වැඩිගිහිමි රඛා දුන්නා. නමුත් අපි කතා කළ යුත්තේ විය නොවෙයි. ජේවැඩිගිහිමි, නපුරුකම්, අවිශ්වාසය, පිළ්බඳීම, බල තණ්හාව අපිට රඛා දුන්නේ කවුද? කුමකින්ද? යනුවෙන් මෙහි මුලික පසුබීම අපි සාකච්ඡා කළ යුතුයි. ආවේශිලි බව, අනවශ්‍ය මානන, සුහුදුකිලි නැති බව, අවංක නොවීම, විවෘත නොවීම යන ඒවා අපිට තිබෙන ප්‍රශ්න. මේවා ගැන නිවාස, පාසල්, ආයතන, මාධ්‍ය, රාජ්‍ය මට්ටම් විවෘතව කතා කළ යුතුයි. එවිට එහි ඇති අඩුව හඳුනාගැනීමට හැකි වෙනවා. ඒවා නිවැරදිව කිරීමට අප තුළ තිබෙන වෙනත් කුසිලතා භාවිතා කළ යුතුයි. මේ ආකාරයේ මානසිකත්වය නිසා ඇති වන අකුරස, ප්‍රශ්න විසින් අපට මෙතෙක් දායද කර දුන්නේ මොනවාද? ආගම් බේදුයකින්, ජාති බේදුයකින්, දේශපාලන බේදුයකින් තොරව හැම දෙනාටම තමන්ගේ පිරිසට වූ දේ දකින්න පුළුවන්. නමුත් සැකය නිසා කිසිවක් කිරීමට බැහැ. අවබෝධය අඩු වෙලා තිබෙනවා. අපේ හිතේ තිබෙන දේ වෙනස් වන ආකාරයට මනස දියුණු කළ යුතුයි. අධ්‍යාත්මික දියුණුව ඇති කළ යුතුයි. කුඩා දුරැවාගේ සිට මෙය සිදු කළ යුතුයි. අද කුඩා දුරැවන්ගේ මානසිකත්වය පවා පිරිහිලා. ඔවුන් වැඩිමන්ල වන විට කෙසේ කටයුතු කරයිද? කෙනෙක් ලස්සනට ගෙයක් හඳුගෙන සිටිනවානම්, වාහනයක් තිබෙනවානම් අපි සතුව විය යුතුයි. ඒවා තමන්ට නැති වී ගැන පසුතැවීම් නොවිය යුතුයි. මේ ආකාරයෙන් මිනිසුන්ගේ සිත් දියුණු කළ යුතුයි.

ප්‍රශ්නය : යම් වෙනසක් කරනවානම්, මුලින්ම කළ යුතුදේ කුමක්ද?

පිළිතුර : මුලින්ම අපි මේ ලැබුණු මනුෂය පීවිතයත්, මේ පීවිතය පවතින සුලු කාලයේ වටිනාකමත් නිවැරදිව හඳුනාගත යුතුයි. මේ කියලුම ප්‍රශ්න වලට මුළ ඒ බව හඳුනා නොගැනීමයි. මම අද කතා කරනවා. නමුත් හෙට අපවත් වෙයිද දුන්නේ නැහැ. අපි සිටින්නේ මේ ආකාරයෙන් අනිත්‍ය වූ ලේකයක. ඒ නිසා මේ පීවත් වන සුලු කාල පරිවිතේදය තුළ මනුෂය වර්ගය බෙදන්නේ නැතිව ඔවුන්ට පීවිතාවබෝධය ඇති කර දෙන, සතුටින් සුවසේ පීවත් වන ආකාරයත්, පීවිතය තුළ සතුව, සමගිය, සමාදානය පිරැණු නිශ්චලංක පීවිතයක් අත් විදිමට හැකි පරීකරයත් මනුෂයාට උදා කර දීමට හැකි වටිනා ගෞතම බුද්ධාජ්‍යතාන් වහන්සේගේ ධර්මය තුළ ගොඩ නැගී තිබෙනවා. මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝගන ගැනීමට කියලු දෙනාටම දැස් විවර වේවා!

ස්තූතියේ ස්වාමීන්වහන්ස.